

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා	
ගිවිසුම් පත්‍ර අංක	

**දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා ප්‍රතිලාභියා අතර එළඹෙනු ලබන ගිවිසුම**

මෙහි පළමු පාර්ශවය යැයි කියනු ලබන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2013 අංක 01 දරණ දිවි නැගුම පනත මගින් ස්ථාපිත කරන ලද 4 වන මහල, සෙන්සිටිවය, බත්තරමුල්ල යන ස්ථානයෙහි පිහිටි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් / දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් ..... දිස්ත්‍රික්කයෙහි ..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයෙහි දිවි නැගුම මූලස්ථාන කළමනාකරු එක් පාර්ශවයකට ද

එම බල ප්‍රදේශයේ මෙහි දෙවන පාර්ශවය යැයි කියනු ලබන ..... (ස්ථීර ලිපිනය) පදිංචි දිවි නැගුම ප්‍රතිලාභියෙකු වන මෙහි මිත්මතු ව්‍යාපෘති හිමිකරු වශයෙන් හඳුන්වනු ලබන අංක ..... (ජා.හැ.අං) දරණ ..... (සම්පූර්ණ නම) මයා/මිය/මෙනවිය යන අය අනෙක් පාර්ශවයට ද බැඳී දෙපාර්ශවයේ එකඟත්වය ඇතිව වර්ෂ ..... ක් වූ ..... මස ..... වෙනි දින ඇති කරගන්නා ලද ගිවිසුමයි.

**එකී ගිවිසුමෙහි කොන්දේසි කවරේද යත්**

1. ඉහත ගිවිසුම් ප්‍රකාරව දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති හිමිකරුගේ ආදායම් උත්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිණිස හඳුනාගන්නා ලද (ව්‍යාපෘතියේ නම) ..... සඳහා ව්‍යාපෘති හිමිකරු සුදුසු වන හෙයින් පහත දක්වා ඇති ව්‍යාපෘති යෙදවුම් / රෝපණ ද්‍රව්‍ය / සතුන් මතු දැක්වෙන කොන්දේසි වලට යටත්ව භාරදීමට දෙපාර්ශවය එකඟවේ.
2. ඉහත ගිවිසුම් ප්‍රකාරව දිවි නැගුම වැඩසටහන යටතේ උක්ත ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පහත ලේඛණයේ සඳහන් රු. .... ක් වටිනා ව්‍යාපෘති යෙදවුම් අද දින ව්‍යාපෘති හිමිකරු වෙත භාරදුන් බවට දෙපාර්ශවය එකඟවේ.
3. ඉහත ගිවිසුම් ප්‍රකාරව දිවිනැගුම ජීවනෝපාය වක්‍රීය අරමුදලට දායක වන සේ රු. .... ක මුදල .....දින සිට රු.....බැගින් වූ මාසික වාරික .....කින් දිවි නැගුම ප්‍රජාමූල බැංකුව වෙත ගෙවීමට දෙවන පාර්ශවය එකඟවේ.
4. ඉහත ගිවිසුම් ප්‍රකාරව ලබාදෙන ලද ව්‍යාපෘති යෙදවුම්වල වටිනාකම ක්ෂයවී යන තෙක් මෙම ගිවිසුම බල පැවැත්වෙන බව දෙපාර්ශවය පිළිගනී.
5. ඉහත ගිවිසුම් ප්‍රකාරව ලබාදෙන ලද ව්‍යාපෘති යෙදවුම් කිසිවෙකුට බදුදීමට, පැවරීමට, භාරදීමට හෝ විකිණීමට යන කිසිම ආකාරයක අන්සතු කිරීමක් නොකරන බවටත් එසේ අවශ්‍ය වුවහොත් ඒ සඳහා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්/දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබාගත යුතු බවටත් දෙපාර්ශවය එකඟවේ.
6. ඉහත ගිවිසුම් ප්‍රකාරව ලබාගත් එකී ප්‍රතිලාභ ආරක්ෂා කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා නිසි ලෙස යෙදවීමට ව්‍යාපෘතිය සාර්ථකව පවත්වා ගෙන යෑමට දෙවන පාර්ශවය බැඳී සිටී.

7. ඉහත ගිවිසුම් ප්‍රකාරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නොසැලකිලිමත්කම නිසා මෙම ව්‍යාපෘතිය සඳහා යම් අලාභ හානියක් සිදුවහොත් හෝ ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් එම අවස්ථාවේ කරනු ලබන තක්සේරු වටිනාකමට සමාන මුදලක් දෙවන පාර්ශවය විසින් පළමු පාර්ශවයට ගෙවීමට බැඳී සිටී.
8. ඉහත ගිවිසුම් ප්‍රකාරව ව්‍යාපෘතිය සඳහා ලබාදෙන මුදල යටතේ ලබාගත්, හෝ ප්‍රදානය කරනු ලබන භාණ්ඩ හෝ ඉදිකිරීම් යම් හේතුවක් නිසා හානියට පත්වීමක්, අස්ථානගතවීමක් සිදුවුවහොත් වහාම ඒ බව දිවි නැගුම සංවර්ධන නිලධාරී හා දිවි නැගුම මූලස්ථාන කළමනාකරු මගින් දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ වෙත දැන්වීම සිද්ධිය සිදුවී පැය 24 ක් ඇතුළත කරන බවටත්, ඉදිරියේදී සිදුවිය හැකි නීතිය පියවරයන් සඳහා අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදිය යුතු බවටත් දෙවන පාර්ශවය එකඟවේ.
9. ඉහත ගිවිසුම් ප්‍රකාරව ව්‍යාපෘතිය අධීක්ෂණය හා පසු විපරම් කිරීමේ බලය අදාල වසම් භාර දිවි නැගුම සංවර්ධන නිලධාරියාගේ සිට අධ්‍යක්ෂ ජනරාල් දක්වා වන දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ටත්, අදාල අනෙකුත් සහාය සේවා සපයන නිලධාරීන්ටත් ඇති බව දෙවන පාර්ශවය පිළිගනී.
10. මෙම ගිවිසුම අනුව ව්‍යාපෘතිය සම්බන්ධ ඉහත කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හෝ කඩකිරීමෙන් මෙම දෙපාර්ශවය අතර ඇතිවන ආරවුල් හෝ ගැටළු සහගත තත්ත්වයකදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අවසාන තීරණය බව දෙපාර්ශවය පිළිගනී..

**උප ලේඛණය**

ව්‍යාපෘතියේ නම	වැය විස්තරය *	ව්‍යාපෘතියේ මුළු පිරිවැය (රු.)	වක්‍රීය අරමුදලට දායක වන මුදල (රු.)	ව්‍යාපෘති හිමිකරුගේ දායකත්වය (රු.)
<b>එකතුව</b>				

\* උපකරණ/ව්‍යාපෘති යෙදවුම්/ රෝපණ ද්‍රව්‍ය/සතුන් පිළිබඳ විස්තර සඳහන් කරන්න

මීට සාක්ෂි වශයෙන් පළමු පාර්ශවය වෙනුවෙන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට ..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ දිවි නැගුම මූලස්ථාන කළමනාකරු සහ දෙවන පාර්ශවය වෙනුවෙන් ව්‍යාපෘති හිමිකරු වර්ෂ ..... ක් වූ ..... මස ..... වැනි දින ..... හිදී අත්සන් තබන ලදී.

**පළමු පාර්ශවය**

**දෙවන පාර්ශවය**

අත්සන .....  
 දිවිනැගුම ප්‍රාදේශීය නිලධාරී / මූලස්ථාන කළමනාකරු

අත්සන.....  
 ව්‍යාපෘති හිමිකරු

අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට  
 (නිල මුද්‍රාව)  
 දිනය .....

ජාතික හැඳුනුම්පත් අංකය  
 .....  
 දිනය.....

**පළමු පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි**

**දෙවන පාර්ශවය වෙනුවෙන් අත්සනට සාක්ෂි**

1. නම .....  
 අත්සන.....  
 ජා. හැ. අංකය .....
2. නම.....  
 අත්සන .....  
 ජා. හැ. අංකය .....

1. නම.....  
 අත්සන.....  
 ජා. හැ. අංකය.....
2. නම.....  
 අත්සන.....  
 ජා. හැ. අංකය .....